



මානව සම්පත් අභිවර්ධන ආයතනය

කොළඹ විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

නුම අධ්‍යාපනවේදී උපාධි පරීක්ෂණය - II කොටස - 2016/2017

(දෙවන සෞමේක්තරය)

(පවත්වන ලද්දේ 2019 ජූනි)

BLE 207 (b) - පිරිවැයකරණය සහ විගණනය

අයදුම්කරුවන්ට උපදෙස් :

- (1) මෙම ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න හය (06) කින් සහ පිටු තුනකින් (03) සමන්විත වේ.
- (2) මිනෑම ප්‍රශ්න පත (05) කට පමණක් පිළිතුරු සැපයීය යුතු වේ.
- (3) කාලය පැය තුනකි. (03)
- (4) පිළිතුරු පත්‍රයේ සියලුම පිටුවල විභාග අංකය යොදන්න.
- (5) ප්‍රශ්න පත්‍රයේ යම් පිටුවක් හෝ කොටසක් පැහැදිලිව මුද්‍රණය් නොකිඩී නම් කරැණුකර වනාම ඒ බව ගාලුධිපතිට දැනුම් දෙන්න.

- அ) “ஹாஞ்சிக் கோ் ஸேவா லீக்கயக் பிரவைய நிவர்ட்டி கநங் கெளிம் ஆயதநயே ஓட்டிர பூவைத் தம சட்டு ஒது வெட்டுத் வே.” பிரவையகர்ணயே அர்மூனு சுக பிரவையகர்ண தோரநூரை கலும்நாகர்ணயுடு வெட்டுத் வின ஆகாரய உத்த பூகாக்க ஆகுயேங் பூகைட்டில் கருங்க.

(ஒக்டூ 10)

- ஆ) பிரவைய லீக்கயக் சுக பிரவைய மதிஸ்ரீநயக வெநசு பூகைட்டில் கருங்க.

(ஒக்டூ 04)

- இ) விவரங் பிரவைய, அர்வ விவரங் பிரவைய சுக ஸ்ரீவர் பிரவைய ரூபாகர்ண சுகிதவி பூகைட்டில் கருங்க.

(ஒக்டூ 06)

(முல் ஒக்டூ 20)

02.

- அ) விக்கரு நித்தீபாடுந ஆயதநயக் ‘A’, ‘B’ சுக ‘C’ நமி வீ நித்தீபாடுந டெபார்த்தமேந்து 03 கின் ட ‘X’ கு ‘Y’ நமி வீ ஸேவா டெபார்த்தமேந்து 02 கின் ட சுமந்வித வே. லீக்கெக டெபார்த்தமேந்துவுடு அடுவுற ஹட்டுகாக்க பிரவைய அகிதமயங், போட்டுக்கார்ய பிரவைய அகிதமயங் சுக அடுவுற வெநத் தோரநூரை பூகாக்க அடிக்காரிய கர ஆத.

பிரவைய அகிதமய	முல் பிரவைய ரூ.	டெபார்த்தமேந்து				
		A	B	C	X	Y
		ரூ.	ரூ.	ரூ.	ரூ.	ரூ.
ஸப்ர அமுடுவங		1,000	2,000	4,000	2,000	1,000
ஸப்ர குமய		5,000	2,000	8,000	1,000	2,000
கமிஹல் விடு குளி	4,000					
கமிஹல் விலய	2,500					
யந்து க்ஷய வீமி	2,000					
அதிகுத் போட்டுக்கார்ய	9,000					
அதிகுத் தோரநூரை						
விதி புமாநுய (வ.அஷி)		500	250	500	250	500
வத்கமி போத் அகய ரூ. '000		20	40	20	10	10
யந்து பூய		1,000	2,000	4,000	1,000	1,000
யந்து அக்வ விலய		50	40	20	15	25

සේවා දෙපාර්තමේන්තු මගින් නිෂ්පාදන දෙපාර්තමේන්තු සඳහා පහත පරිදි සපයනු ඇත.

	A	B	C	X	Y
සේවා දෙපාර්තමේන්තු X	45%	15%	30%	-	10%
සේවා දෙපාර්තමේන්තු Y	60%	35%	-	5%	-

ඉහත තොරතුරු ආකුයෙන් විකිනෝක නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ යන්තු පැයක පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතිකය ගණන් බලන්න.

(ලකුණු 15)

- අ) ආර්ථික ඇතුළුම් ප්‍රමාණය (EOQ) තොග පාලනය සම්බන්ධයෙන් වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න.

(ලකුණු 05)

(මුළු ලකුණු 20)

03.

- අ) නිෂ්පාදන ආයතනයක පළමු ක්‍රියාවලියට අදාළව පසුකිය මාසයේ තොරතුරු පහත පරිදි සාර්ථක කර ඇත.

සැපු අමුදුව්‍ය යෙදවුම් එකකයක් රු. 6 බැංකින්	එකක 1000
සැපු ගුම්ය	රු. 5,000
වෙනත් සැපු වියදම්	රු. 1,000
පොදු කාර්යය පිරිවැය අන්තර්ග්‍රහණය	රු. 1,000
ක්‍රියාවලියේ සාමාන්‍ය භාණිය යෙදවුම් වලින්	10%
සාමාන්‍ය භාණිය එකකයක් රු. 1 බැංකින් විකිණීය හැක.	

ඉහත තොරතුරු ආකුයෙන් පළමු ක්‍රියාවලි තිණුම පිළියෙළ කරන්න.

(ලකුණු 09)

- අ) පහත දැක්වෙන ගණුදෙනු සංකලිත ලෙපරයෙහි තිණුම ගත කිරීම සඳහා අදාළ පරිනාශ සටහන් දක්වන්න.

i. අමුදුව්‍ය තායට ගැනුම්	රු. 2,000
ii. නිෂ්පාදන කටයුතු සඳහා සැපු අමුදුව්‍ය නිකුත් කිරීම	රු. 1,500
iii. නිෂ්පාදනයට අදාළ වැටුප් ගෙවීම්	රු. 1,000
iv. වතු වැටුප් ගෙවීම්	රු. 800
v. සැපයුම්කරුවන්ට ගෙවීම්	රු. 1,900

(ලකුණු 05)

- ඇ) පහත දින පැහැදිලි කරන්න.

- i. තොග පාලන ගිල්ප කුමයක් ලෙස ABC විශ්ලේෂණයේ ඇති වැදගත්කම.
- ii. ගුම් පිරිවැටුම සඳහා බලපාන සාධක

(ලකුණු 06)

(මුළු ලකුණු 20)

- අ) "ව්‍යාපාරයේ අයිතිය සහ ස්වභාවය කුමක්වුවන් සෑම ආයතනයකටම විගණුනය අත්‍යාවශ්‍ය කාර්යයකි." ඉහත ප්‍රකාශය පිළිබඳව ඔබගේ මතය තේතු සාධක සහිතව පැහැදිලි කරන්න.

(ලකුණු 10)

- ආ) ඔබගේ කලතුයාගේ සහේදරයෙකු පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයේ වාර්ෂික ගණුදෙනු විගණුනය කරදෙන ලෙස ඔබගෙන් ඉල්ලා ඇත. ඔවුන් විගණකගේ සුදුසුකම්, නුසුදුසුකම් සහ ස්වාධීනත්වය යන කරුණු පදනම් කර ගනීමින් පැහැදිලි කරන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 20)

05.

- අ) මුදල් ලැබීම් පාලනය කිරීම සඳහා ආයතනයක් තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාලන තුමෙක සාර්ථකත්වය ඇගයීම සඳහා සුදුසු අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියක් පිළියෙල කරන්න.

(ලකුණු 10)

- ආ) භාණ්ඩ හෝ සේවා ගැනුම් ගණුදෙනුවක් සංඛික්ෂණය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පැහැදිලි කරන්න.

(ලකුණු 10)

(මුළු ලකුණු 20)

06.

- අ) ශේෂ පත්‍රයක දැක්වෙන මතු සඳහන් අනුමත ශේෂ සත්‍යාපනය කරන ආකාරය පැහැදිලි කරන්න.

- යන්තු සූත්‍ර
- ත්‍යාගැරියෝ
- බඳකු අයිරාච්
- දිගුකාලීනව ලබාගත් තාය

(ලකුණු 12)

- ආ) පහත දී විමත් දෙකක් (02) පැහැදිලි කරන්න.

- අභ්‍යන්තර පාලනය සහ අභ්‍යන්තර පරික්ෂාව
- තත්වාගත්තානය නොකළ සහ තත්වාගත්තානය කළ විගණුන මතය
- විගණුන වැඩසටහනක වාසි සහ අවාසි

(ලකුණු 08)

(මුළු ලකුණු 20)
